

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සියලුම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට සියලුම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ මුද්දර ගාස්තු ආදායම් රු. 225,040 ක් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වර්ෂයට අදාළ ආදායම් පමණක් සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කළ යුතුය.
(ආ) ආදායමට ගත යුතු රු. 44,000 ක කඩ කාමර කුලී තැන්පතුව ආදායමට ගෙන නොතිබුණි.	එකී රු.44,000 ක මුදල පොදු ගිණුමට මාරු කිරීමට අවසර ඉල්ලා කළමනාකරණ කමිටුවට ලිඛිතව යොමු කර ඇති බව.	ආදායමට ගත යුතු ලෙස හඳුනාගෙන ඇති කඩ කාමර කුලී තැන්පතු ආදායමට ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
134 වගන්තිය	ප්‍රාදේශීය සභාව විසින් දියුණු කළ ප්‍රදේශ හඳුනාගෙන වරිපනම් බදු අය කිරීමට කටයුතු කර නොතිබුණි.	වරිපනම් බදු අය කිරීමේ ක්‍රමවේදයකට අනුගත වන බව.	දියුණු කළ ප්‍රදේශ හඳුනාගෙන වරිපනම් බදු අය කිරීමට කටයුතු කළ යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජන රජයේ
මුදල් රෙගුලාසි 770(4)

සභාව සතු වාහන හා පළාත් යාන්ත්‍රික මුදල් රෙගුලාසි අනුව
යන්ත්‍රෝපකරණ 08 ක් ඉංජිනේරුගේ නිර්දේශය කටයුතු කළ යුතුය.
මාස 02 සිට වර්ෂ 06 ක් ලබාදීමට ප්‍රමාද වූ බව.
දක්වා කාලයක් අක්‍රියව
පැවති අතර අපහරණය
කිරීමට හෝ අලුත්වැඩියා
කර භාවිතයට ගැනීමට
කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 6,868,955 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ
පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 4,313,737 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු.35,487,869 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු.7,437,641 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කල ආදායමෙන් සියයට 21 ක් විය.	හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	බිල්කල ආදායම රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ සතිපොළ ආදායම රු.5,495,857 ක් පැවතුණ අතර වර්ෂය තුළ කිසිවක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කළ යුතු බව.	බිල්කල ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ හිටි යන්ත්‍ර කුලියට දීමේ ආදායම රු. 327,675 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 18 ක් එනම් රු. 57,500 ක් පමණක් ලැබී තිබුණි. ඒ අනුව සියයට 82 ක් එනම් රු. 270,175 ක් තව දුරටත් අයවීමට පැවතුණි.	මෙම මුදල කඩිනමින් අය කිරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකරගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටුකිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ 07 කණුව අම්පාර පාර කන්ද උඩ පංගුව පොදු ලීඳ රු. 492,946 ක් වැයකර ඉදිකර තිබුණි. ප්‍රතිලාභි පවුල් 12 ත් 18 ත් අතර සංඛ්‍යාවකගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම ලීඳ ඉදිකර තිබුණත්, ළිං ජලය බිමට සුදුසු ප්‍රමිතියෙන් යුතු නොවීමෙන් එම ව්‍යාපෘතියෙන් අදාළ අරමුණ ඉටුවී නොතිබුණි.	මෙම ස්ථානයේ තිබූ ලීඳෙහි ජලය මිනිසුන් විසින් බොහෝ කාලයක් තිස්සේ පානය කළ තිබූ බැවින් නැවත ජල සාම්පල් පරීක්ෂාවක් සිදු නොකරන ලද බව.	මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි පානීය ජලය ලබාදිය යුතුය.
(ආ) මධ්‍යම පරිසර අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වෙත නිකුත් කර තිබුණු පරිසර බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කුඩා පරිමාන දූෂකාරක කර්මාන්ත සඳහා පරිසර බලපත්‍ර නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂයේදී ව්‍යාපාර 27 ක් සම්බන්ධයෙන් පරිසර බලපත්‍ර නිකුත්කර නොතිබුණි.	එම කර්මාන්ත හිමියන් වෙත පරිසර බලපත්‍ර ලබා ගැනීම සඳහා ලිඛිතව දැනුවත් කර ඇති අතර ඒ අනුව සමහර කර්මාන්ත හිමියන් විසින් පරිසර බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කර ඇති බව.	කුඩා පරිමාන දූෂකාරක කර්මාන්ත සඳහා පරිසර බලපත්‍ර ලබාදිය යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට අයත් දේපල ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී ප්‍රසම්පාදන අයදුම්පත් ඉදිරිපත් කිරීම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පමණක් සීමා කිරීම නිසා 2023 ඔක්තෝබර් 20 දින රු. 85,824 ක් වැයකර ජාතික පුවත්පතේ පලකල දැන්වීම සඳහා වැයකළ වියදම අනාර්ථික වියදමක් බව විගණනයේදී නිරීක්ෂණය විය.	ඉදිරියේදී ප්‍රාදේශීය වශයෙන් මිළ ගණන් කැඳවා හෝ දිපවාහිනිව දැනුවත් කර ප්‍රසම්පාදන කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලද බව.	ආර්ථික ලෙස ඵලදායීව වියදම් දැරිය යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1998 වර්ෂයේදී පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයෙන් ලද කැබ් රථය හා 2022 වර්ෂයේදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලද ලොරි බවුසරය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	මෙය පවරා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී උත්සාහ කළ නමුත් විවිධ හේතූන් මත එම කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ බව.	වෙනත් ආයතනවලින් ලද වාහන පවරා ගැනීම සිදුකළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සභාව විසින් භුක්තිවිදින ඉඩම් 75 ක අයිතිය පවරාගෙන නොතිබුණි.	ඉඩම පවරා ගැනීම සඳහා මේ වන විට සියලුම ආශ්‍රිත ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් කර ඇති බව.	සභාව විසින් භුක්ති විදින පොදු දේපල පවරා ගැනීම සිදුකළ යුතුය.

3.4 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව විසින් ටෙන්ඩර් ප්‍රදානය කර තිබූ දේපල 04 ක් සම්බන්ධයෙන් 2025 වර්ෂයේ අවම ලංසු මුදල තීරණය කිරීමේදී පසුගිය වර්ෂයේ ටෙන්ඩර් ප්‍රදානය කළ වටිනාකම පිළිබඳ නිසි අවධානයක් හා සැලකිල්ලක් යොමු නොකර රු. 21,238,775 ක් වූ පසුගිය වර්ෂයේ ටෙන්ඩර් ප්‍රදානය කළ වටිනාකමින් සියයට 54 ක් දක්වා අඩු වටිනාකමකට එනම් රු. 11,573,000 ක වටිනාකමක් සමාලෝචිත වර්ෂයේ අවම ලංසු මුදල ලෙස තීරණය කර තිබූ අතර සියයට 57 දක්වා අඩු වටිනාකමකට එනම් රු. 12,104,090 කට ටෙන්ඩර් ප්‍රදානය කිරීමෙන්, පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී රු.9,134,685 ක ආදායමක් සභාව වෙත අහිමි වී තිබුණි.	ප්‍රාදේශීය සභාවේ කළමනාකරණ කමිටුව විසින් අවම ලංසු මුදල තීරණය කළ බව.	දේපල බදු දී ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ දී අවම ලංසුව තීරණය කිරීමේ දී පසුගිය වර්ෂය ලබාදුන් වටිනාකම සැලකිල්ලට ගත යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ තනතුරු 04 කට අදාලව අනුමත කාර්ය මණ්ඩලය අනුව සේවකයින් 04 දෙනෙකුගේ උපතාවයක්ද තනතුරු 03 කට අදාලව සේවකයින් 12 දෙනෙකුගේ අතිරික්තයක්ද පැවතුණි.	කාර්ය මණ්ඩල පුරප්පාඩු හා අතිරික්ත සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව.	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණකර ගත යුතු අතර අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කරවාගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 08 ක සියයට 04 සිට සියයට 51 දක්වාද වියදම් විෂයයන් 07 ක සියයට 06 සිට සියයට 48 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කළ යුතු අතර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.